



රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිවිල් සංසද සහ ප්‍රජාව සමග එක්ව වෙසක් ,පොසොන් පොහොයයන් වෙනුවෙන් සහ ගංවතුර නිසා පීඩාවට පත් ජනතාවට ආධාර කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩ සටහන.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, රෝමයේ විවිධ සිවිල් සංසද සහ ප්‍රජාව සමග අත්වැල් බැදගනිමින් වෙසක් සහ පොසොන් පොහොය නිමිති තරගත් විශේෂ බෞද්ධාගමික වැඩ සටහනක් පසුගිය ජූනි මස 10 වන සෙනසුරාදා තානාපති කාර්යාලය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.

එහිදී, පසු ගිය ගංවතුර සහ නාය යෑම් වලින් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව සිහිපත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් මූල්‍යමය ආධාර එකතු කිරීමේ වැඩ සටහනකට උත්සවය පුරා ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු යොදා තිබුණි. ඒ අනුව වැඩ සටහනේ ප්‍රමුඛ කොටසක් වන වාර්ෂිකව පවත්වන බත් දන්සැල අවලංගු කිරීමටත් ඒ සඳහා ලැබෙන සියළු මුදල්, ගංවතුර ආධාර වැඩ සටහනට පරිත්‍යාග කිරීමටත් ගන්නා ලද තීරණයට බෞද්ධ මෙන්ම විවිධ ආගමික සහ විවිධ ජාතීන්ට අයත් විශාල පිරිසකගේ අනුපමේය දායකත්වය ලැබුණි. ඒ සඳහා ලැබුණු මුදල් ආධාර කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් විපතට පත්වූවන්ට සහන සැපයීමේ කඩිනම් වැඩ කටයුතු සඳහා යෙදවීමට කටයුතු කරණු ඇත.

උත්සවය සඳහා පැමිණි විශාල සැදැහැවත් පිරිස පංච ශීලයේ පිහිටුවීම සහ ආගමික වතාවත් ඉටුකිරීම රෝමයේ ධර්මාශෝක විහාරාධිපති තේපාලයේ නන්ද ස්වාමීන් වහන්සේ සහ විතර්බෝ බෞද්ධ විහාරාධිපති පූජ්‍ය පඩුවස්නුවර සීලරතන හිමියන් විසින් කරන්නට යෙදුනි.

රෝමයේ සහ අවට ජනතාවට නැවුම් අත්දැකීමක් ලබා දෙමින් ප්‍රථම වතාවට තානාපති කාර්යාල පරිශ්‍රය තුළ ඉදිකරන ලද උසින් මීටර් පහක් පමණ වූ දර්ශනීය වෙසක් තොරණ පැමිණ සිටි කාගේත් ප්‍රසාදයට හේතුවිය.

තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් අනර්ග හක්ති ගී වැඩ සටහනක් ඉදිරිපත් කල අතර, උත්සවය අවසානයේ පැමිණි සිටි සැමට තේ පැන් ,බිස්කට් සහ අයිස්ක්‍රීම් දන්සැලක අසිරිය විද ගැනීමේ අවස්ථාවද සංවිධායක මණ්ඩලය විසින් සලසා තිබුණි. තවද ,රෝමයේ වෙසෙන මහා සංඝ රත්නය උදෙසා දහවල් දානමය පුත්‍රාකර්මයක් එදින තානාපති කාර්යාලයේදී පැවැත්වීමට තානාපති දයා පැල්පොල මහතා ඇතුළු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය කටයුතු යොදා තිබුණි





Sri Lanka Embassy Commemorates Vesak and Poson with Programme on Flood Relief Assistance

The Embassy of Sri Lanka in Rome organised a special event in commemoration of Vesak and Poson at the Embassy premises in Rome on Saturday, 10th June 2017. The highlight of the event was the special Flood Relief Assistance Programme which was organised to raise funds due to the serious flooding and landslides in Sri Lanka.

The event was organised in coordination with the Sri Lankan associations in Rome and well-wishers from the different communities and religions. In view of the natural disaster in Sri Lanka, many of the Sri Lankan associations together with the Embassy agreed not to hold the initially planned *Dansala* and instead collected the funds allocated for the event for those affected and displaced in Sri Lanka.

The Embassy staff together with their family members sang Bakthi Gee at the event. Special prayers were held by Venerable Nanda Thero, Chief Priest of Dharmashoka Viharaya in Nomentana and Venerable Panduwasnuwara Seelarathana Thero of the Viterbo Buddhist Temple.

The Embassy together with the Sri Lankan associations decorated the premises with colourful lanterns and set up a Pandal, which was viewed and enjoyed by Sri Lankans and Italians alike. Those participating in the event were offered tea, biscuits and ice cream by well-wishers.

In the morning of 10th June, H.E Daya Pelpola together with the Embassy staff offered *Dana* to the Venerable priests of Dharmashoka Viharaya in Nomentana and the Viterbo Buddhist Temple.

The funds collected from the Sri Lankan Associations, well-wishers and staff of the Embassy under the Flood Relief Assistance Programme will be channelled to the relevant institutions in Sri Lanka through the Ministry of Foreign Affairs.

***Embassy of Sri Lanka
Rome
12th June 2017***

